



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක: 2477424, 2477423, 2477311  
 ෆැක්ස්: 2346257, 2477739  
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# පුවත්පත් නිවේදනය

**නිකුත් කිරීමේ දිනය** රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව  
**දිනය** 2014 මැයි 13

**UN-ESCAP පරාමිතීන්ට අනුව ශ්‍රී ලංකාවේ ණය දර්ශක තවදුරටත් යහපත් අතට**

ආසියා සහ පැසිෆික් කලාපයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිසමට (UN-ESCAP) අදාළ සඵල ණය කළමනාකරණ අත්පොතට අනුව ගණනය කරන ලද ශ්‍රී ලංකාවේ විදේශ ණයෙහි තිරසාර බව මනින දර්ශක තවදුරටත් වැඩිදියුණු වී ඇත. විදේශ ණය අවදානමට ලක් වීමේ හැකියාව තක්සේරු කිරීම සඳහා වූ විදේශ ණය දර්ශක හයෙන් පහක් යටතේ, 2013 වසරේදී ශ්‍රී ලංකාව, අඩු ණයගැති රටක් ලෙස ස්ථානගත වී ඇත. ඉතිරි දර්ශකය තුළින් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ණයගැති රටක් ලෙස ස්ථානගත වී ඇත. එසේම 2012 වසරට සාපේක්ෂව 2013 වසරේදී, ශ්‍රී ලංකාව විදේශ ණය දර්ශක හයෙන් පහක් තවදුරටත් නොකඩවා වැඩි දියුණු කරගෙන ඇති බව මෙම දර්ශක වලින් පෙන්නුම් කරයි.

අත්පොතේ නිර්වචනය කර ඇති පරාමිතීන්ට අනුකූලව ගණනය කරන ලද ශ්‍රී ලංකාවේ විදේශ ණය දර්ශකයන්ගේ තීරණාත්මක අගයන් වගු අංක 1 න් ඉදිරිපත් කර ඇත.

**වගු අංක 1**  
**ශ්‍රී ලංකාවේ විදේශ ණය අවදානමේ තක්සේරුව - 2013**  
**(UN-ESCAP සඵල ණය කළමනාකරණ අත්පොතේ නිර්වචනය කර ඇති පරාමිතීන්ට අනුව)**

දර්ශක	විදේශ ණය දර්ශක සම්බන්ධ තීරණාත්මක අගයන්			ශ්‍රී ලංකාවේ ණය දර්ශක	
	අඩු ණයගැති බව	මධ්‍යස්ථ ණයගැති බව	ඉහළ ණයගැති බව	2012	2013 <sup>(අ)</sup>
මුදාහරින ලද මුළු නොපියවූ විදේශ ණය/දළ ජාතික ආදායම	<30%	>30% සහ <50%	>50%	37.2%	35.1%
මුදාහරින ලද මුළු නොපියවූ විදේශ ණය/භාණ්ඩ අපනයන සහ සේවක වන්දි හා සේවක ප්‍රේෂණ ඇතුළත් සාධක නොවන සේවා	<165%	>165% සහ <275%	>275%	111.1%	106.6%
මුළු විදේශ ණය සේවාකරණය/ භාණ්ඩ අපනයන සහ සේවක වන්දි හා සේවක ප්‍රේෂණ ඇතුළත් සාධක නොවන සේවා	<18%	>18% සහ <30%	>30%	11.4%	11.2%
විදේශ ණය පොලී සේවාකරණය/ භාණ්ඩ අපනයන සහ සේවක වන්දි හා සේවක ප්‍රේෂණ ඇතුළත් සාධක නොවන සේවා	<12%	>12% සහ <20%	>20%	3.6%	3.9%
ශුද්ධ වර්තමාන අගය/දළ ජාතික ආදායම	<48%	>48% සහ <80%	>80%	40.4%	39.8%
ශුද්ධ වර්තමාන අගය/ භාණ්ඩ අපනයන සහ සේවක වන්දි හා සේවක ප්‍රේෂණ ඇතුළත් සාධක නොවන සේවා	<132%	>132% සහ <220%	>220%	124.9%	121.0%

(අ) තාවකාලික

මූලාශ්‍රය : Manual on Effective Debt Management, UN-ESCAP, 2006

(ආ) ශ්‍රී ලංකාවේ 2012 සහ 2013 වසරේ පරාමිතීන් ගණනය කර ඇත්තේ අත්පොතේ නිර්වචනයන්ට අනුකූලවය.

ශ්‍රී ලංකා මහ බැංකුව